



ලි.ප. අංකය } 9907

ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවා සංගමය
இலங்கை அரச கணக்காய்வு சேவை சங்கம்
Sri Lanka State Audit Service Union

28/05/2025

මගේ අංකය
எனது இல.
My No. }

දිනය
திகதி.
Date }

සියළුම මාධ්‍ය ආයතන වෙත

නව විගණකාධිපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් වූ මාධ්‍ය නිවේදනය

01. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල විගණනය කර එම ආයතනවලට සම්බන්ධ විගණන නිරීක්ෂණ ඇතුළත් වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමයි. මෙම වාර්තාවල අනාවරණයන් බොහෝමයක් නිරීක්ෂණ මට්ටමෙන් ඉදිරිපත් කරනු ලබයි. මෙලෙස ඉදිරිපත් කරන නිරීක්ෂණ, නිපදේශවලින් ඔබ්බට වූ නිගමනයන් දක්වා වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇත. ඒ සඳහා විගණකාධිපතිවරයා ඇතුළු සමස්ත විගණන කාර්ය මණ්ඩලයම විද්‍යාත්මක දැනුම පදනම් වූ නිර්මාණාත්මක කුසලතාවයන්ගෙන් පිරිපුන් පිරිසක් බවට පත්කළ යුතුව ඇත. ඒ සඳහා ගණකාධිකරණය හා විගණනය පිළිබඳ දැනුම සහිත පුද්ගලයින් පමණක් ප්‍රමාණවත් නැත.
02. විද්‍යාත්මක සංකල්පයට අනුව දත්ත රැස් කිරීම මගින් සිදුකරන පරීක්ෂණයක අවසන් ප්‍රතිඵලය නිරීක්ෂණ හා නිගමනයන්ය. එම සංකල්පය දක්වා ඉදිරියට ගෙන යාමට නම් ගණකාධිකරණය හා විගණනය පිළිබඳ දැනුමට එහා ගිය විද්‍යාත්මකව සිතිය හැකි නිර්මාණාත්මක හැකියාවන්ගෙන් පිරි පුද්ගලයෙකු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව වන විගණකාධිපති තනතුරට පත් කළ යුතු අතර විගණකාධිපතිවරයාගේ සුදුසුකම්ද ගණකාධිකරණයට හා විගණනයට අමතරව විද්‍යා, ගණිත හා පරිගණක තාක්ෂණය සහිත උපාධිධරයෙකු ද වීම සාර්ථක විද්‍යාත්මක විගණනයක් සඳහා රැකුලක් වන බව අප දකිමු.

03. ව්‍යවහාරය වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුව තුළ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර එවැනි සුදුසුකම් සහිත පුද්ගලයින් නැත. ඉදිරියේදී රට ඩිජිටල්කරණය හරහා ඉදිරියට ගමන් කිරීමේදී රාජ්‍ය ව්‍යුහය ද වෙනස් වන බැවින් AI තාක්ෂණය, පරිගණක තාක්ෂණය යනාදිය පිළිබඳ විද්‍යාත්මක නව තාක්ෂණික දැනුමකින් යුත් විගණකාධිපතිවරයෙකුගේ අවශ්‍යතාව මතුව ඇති අතර සමස්ත කාර්ය මණ්ඩලයම ඒ සඳහා පුහුණු කළ යුතුව ඇත.
04. ලෝකයේ විවිධ රටවල ආසන්න ඉන්දියාව හා එන්ගලන්තයේ පවා විගණකාධිපතිවරුන් විගණනයට අමතරව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ රජයට උපදෙස් දෙන මට්ටමට සංවර්ධනය වී ඇති නමුත්, ව්‍යවහාරයේ විගණකාධිපති තනතුර ව්‍යවස්ථාවෙන් පවරී ඇති ගිණුම් යාවත්කාලීනව විගණනය කර පාර්ලිමේන්තුවේ සභාගත කරන තැනකට පමණක් පත්වීම ජාතික ජනබල වේගයේ ඉදිරි දැක්මට අනුගත නොවන බව අපගේ අදහසයි.
05. 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයාගේ විෂය පථයට කාර්යසාධන විගණන, පාරිසරික විගණන, තාක්ෂණික විගණන සහ වෙනත් යම් විශේෂ විගණන එනම් වෝහාරික විගණන ඇතුළත්ව ඇතත්, 2024 වර්ෂය තුළ සිදුකර ඇත්තේ කාර්යසාධන විගණන 05 ක් හා විශේෂ විගණන 07 ක් පමණි. අනෙකුත් ක්ෂේත්‍රයන්ට විශේෂයෙන් තාක්ෂණික විගණන සහ වෝහාරික විගණන සඳහා අතවත් තබා නැත. ඊට ප්‍රධාන හේතුව විගණකාධිපතිවරයා ප්‍රමුඛ විගණන කාර්ය මණ්ඩලයට විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති දැනුම හා කුසලතාවයේ උග්‍රතාවය බව අප දකිමු.
06. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට පරිපාලන හා මූල්‍ය ස්වාධීනත්වයක් ලැබෙන පරිදි 153 ව්‍යවස්ථාව සංශෝධනය කර විගණන කොමිෂමෙන් ස්ථාපනය කළ අතර, එකී කොමිෂම විසින් ජාතික විගණන පනතේ ඇතුළත් යථෝක්ත විගණනයන් සම්බන්ධයෙන් හා පුරවැසි සහභාගීත්ව විගණනය සඳහා අදාළ විය යුතු බවට උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර සංවිධානය මගින් තීරණය කරන ලද උත්තරීතර විගණන ආයතන සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතිවල ප්‍රතිපාදන, දේශීය අවශ්‍යතාවලට සරිලන පරිදි වූ සංශෝධන සහිත වූ රීති සකස් කර ගැසට් කළ යුතු වුවද කාර්යසාධන විගණනය හැර අනෙකුත් විගණන සඳහා මේ දක්වා එම කාර්යය සිදුකර නැත.

07. ජාතික විගණන පනතේ 19 වන වගන්තිය ප්‍රකාර වෙනත් යම් ලිඛිත නීතියක අත්‍යාකාරයකට විශේෂිතව දක්වා ඇත්නම් මිස, විගණනය කරනු ලබන ආස්ථිත්‍යයක යම් ගණුදෙනුවක් යම් ලිඛිත නීතියකට පටහැනිව සිදුකර ඇති බවටත් එම ගණුදෙනුව මගින් ඊට සම්බන්ධ තැනැත්තන්ගේ වංචාවක්, නොසලකිල්ලක්, සාවද්‍ය පරිහරණයක් හෝ දූෂණයක් හේතුකොට ගෙන යම් උනතාවයක් හෝ පාඩුවක් සිදු වී ඇති බවටත් විශ්වාස කිරීමට විගණන සේවා කොමිෂන් සභාවට සාධාරණ හේතු පවතින අවස්ථාවකදී, යම් ගණුදෙනුවක් හේතුකොටගෙන සිදු වූ සෑම උනතාවයකටම හෝ පාඩුවකට අදාළ වටිනාකම අධිහාරයක් ලෙස අයකරවීමට කටයුතු කළ යුතු අතර එකී අධිහාර නිවේදන සකස් කිරීම විගණකාධිපතිවරයා විසින් සිදුකළ යුතු වුවත් මේ දක්වා එම කාර්යය සිදු කිරීමට ජාතික විගණන කාර්යාලය අපොහොසත් වී ඇත.

08. ඉහත තත්ත්වයන් සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් ඒ සඳහා සුදුසු කාර්යක්ෂම කැපකිරීම් සහිත සෘජු තීරණ ගැනීමේ හැකියාව ඇති විගණකාධිපතිවරයෙකු ලෙස ජනාධිපතිවරයා විසින් එච්.කේ.පී. වන්දන මහතා නම් කළ අතර ව්‍යවස්ථාදායක සභාව විසින් එකී කරුණ පිළිබඳ අධ්‍යයනයකින් තොරව ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළ අද වන විට විගණකාධිපති තනතුර හිස්ව වැඩ බලන තනතුරක් දක්වා පත්වීම ඉතාම කණගාටුදායක තත්ත්වයකි. තවද පටු ආකල්පවලින් හෙබි පුද්ගලයින් විසින් තම පෞද්ගලික අභිමතාර්ථ උදෙසා විපක්ෂය හා එක්ව ව්‍යවස්ථාදායක සභාව හරහා හා පාර්ලිමේන්තුව හරහා විගණකාධිපති තනතුර දේශපාලනීකරණය කර විගණකාධිපති තනතුරේ ස්වාධීනත්වයට සිදු කරන ලද අගතිය සම්බන්ධව අපගේ දැඩි කනස්සල්ල පළ කර සිටිමු.

එබැවින් මෙම තත්ත්වය නිවැරදිව කළමනාකරනය කර රාජ්‍ය මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම සඳහා කඩිනමින් විගණකාධිපති තනතුර පිරවීමට කටයුතු කරන ලෙසට අදාළ ව්‍යවස්ථාපිත ආයතන වෙත බලකර සිටිමු.


.....
එච්.එම්.කේ. පේරා,
ගරු සභාපති.